

WEATHER FORECAST FOR 22nd JANUARY 2018
(Issued at 1200 noon on 21st January 2018)

A slight change in the prevailing dry weather is expected in the Eastern and Uva provinces, during 22nd and 23rd.

Several spells of showers will occur in the Eastern and Uva provinces.

Showers or thundershower may occur at a few places in Central and Sabaragamuwa provinces after 2.00p.m.

Colder nights and mornings can expect in the Northern part of the Island.

Misty conditions can be expected at some places in the island during the morning.

නැගෙනහිර සහ උච්ච පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් 22 සහ 23 දිනවලදී අපේක්ෂා කළ හැක.

නැගෙනහිර සහ උච්ච පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇතිවිය හැක.

දිවයිනේ උතුරු කොටසේ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැක.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING
NEXT 24 HOURS (Issued at 1200 noon on 21st January 2018)

Showers or thundershowers will occur in the deep sea areas off the coast extending from Trincomalee to Hambantota via Batticaloa. Mainly fair weather will prevail in other sea areas.

Winds will be north-easterly in direction in the sea areas around the island and wind speed will be 30-40 kmph.

The deep and shallow sea areas off the coast extending from Mannar to Ambalangoda via Colombo can be fairly rough at times as wind speed can increase up to 50 kmph.


ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

2018 ජනවාරි මස 21 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදී.

ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

මන්නාරම සිට කොළඹ හරහා අම්බලන්ගොඩ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.



කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)

